

දියුණු කළ යුතු මෙත්තා ගුණය විවරණය කරන කක්වූපම සූත්‍රය

- ආචාර්ය තුෂුල්ලේ සීලක්ඛන්ද හිමි -

මෙම කක්වූපම සූත්‍රය අයත් වන්නේ මත්ස්‍යීම නිකායේ මූලපණ්ඩාසකයේ ඕපම්ම වග්‍යෙට දි.¹ "මපම්ම" යන වචනයේ තේරුම වන්නේ උපමා යන්නයි. ඒ අනුව මෙම මූලපණ්ඩාසකයේ තෙවන වර්ගය වන ඔපම්ම වර්ගයෙන් ඉදිරිපත් කරනු ලබන සූත්‍ර දහයෙන් හයකම ධර්ම කාරණා පැහැදිලි කිරීමේ ද උපමාවක් යොදා ගනීමින් පැහැදිලි කිරීම මෙම වර්ගයෙහි විශේෂත්වයක් ලෙස දැකිය හැකිය. මෙම කක්වූපම සූත්‍රයෙන් "කියත්" උපමා කර ගත් දේශනාවක් ඉදිරිපත් කෙරේ. මෙම සූත්‍රයන්හි එම උපමා යොදා ගැනීමේදී උපමාව සූත්‍රයෙහි මුලට යොදා ගනීමින් දේශනාව ඉදිරිපත් කිරීම ද විශේෂත්වයක් වන්නේ ය.

කක්වූපම සූත්‍රයේ² නාමය සකස් වී ඇත්තේ "කකව" යන පදය හා "උපමා" යන පදය එක් වීමෙනි. "කකව" යන පදයේ අග "ව" අක්ෂරයේ "අ" ස්වරය ලෝපය වී දෙවන පදයේ මූල් "උ" ස්වරය දීර්ස වී එම පද දෙක එක් වීමෙන් "කක්වූපම" යන සන්ධිය නිර්මාණය වේ. කියත් උපමා කොට ගත් දේශනාවක් මෙහිදී ඉදිරිපත් වේ. වෙරය නැමති මෙම සිතුවිල්ලෙහි ස්වභාව ඉස්මතු කොට දැක්වීම අරමුණ වී ඇත. මෙම වෙරය හෙවත් කොළඳ සිතුවිල්ලට ප්‍රතිවැද්ද මෙත්තිය නැමති ගණය හික්ෂු ජ්විතයට අදාළ කර ගැනීමේ අවශ්‍යතාව මෙන්ම

සාර්ථක හික්ෂු ජීවිතයක් තුළින් අරියපරියේසනය මගින් සංසාර විමුක්තිය සඳහා හික්ෂුව ක්‍රියා කළ යුතු ආකාරය ද විස්තර වීම ඉතා වැදගත් කොට සැලකිය හැකිය.

බුදුරජාණන් වහන්සේ විසින් මෙම සූත්‍ර දේශනාව ඉදිරිපත් කරනු ලැබේමට හේතු වූ පසුවීම විමසීමෙන් මේ තත්ත්වය වඩාත් පැහැදිලි කර ගැනීමට ප්‍රථමවන. අපේ බුදුරාජණන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කරන්නේ සැවැන් නුවර ජේතවනාරාමයේ දී මෝලියල්ගුණ තෙරුන් වහන්සේ සම්බන්ධ සිද්ධියක් පාදක කරගෙනයි.³ එකල මෝලියල්ගුණ නම් තෙර කෙනෙක් එහි වැඩ වාසය කෙරෙති. එගුණ යන්න උන්වහන්සේගේ නාමය වුවද ගිහිකල උන්වහන්සේට මහත් වූ කෙස්වැටියක් හෙවත් කොණ්ඩියක් තිබුණ බැවින් එය අරුත්බර කිරීමට යෙදුණ මෝලිය යන පටබැදී නාමය පැවැදි වූ පසුව ද භාවිතයෙහි යෙදුණ නිසා මෝලියල්ගුණ නමින් ප්‍රකට විය.⁴ මේ අවදියෙහි මෙම මෝලියල්ගුණ හිමියෝ අවෙලාවෙහි පවා හික්ෂුණීන් වාසය කරන තැන්වලට ගොස් ඔවුන් භා අල්ලාප සැල්ලාපයෙහි යෙදෙමින් කල් ගත කෙරෙති. එමෙන්ම මෙම වරියාවෙහි අනුවිත බව හෝ හික්ෂුණීන්ගේ දේශයක් හිසියම් හික්ෂුවක් විසින් ප්‍රකාශ කරනු ලැබුවහොත් මෝලියල්ගුණ හිමියෝ එයට කිපෙති. එමෙන්ම එස් කියන හික්ෂුන් සමඟ කොප වී වාද විවාද ද කෙරෙති. මේ තත්ත්වය කෙතරම් දුරට දැඩිව පැවතියේ ද කිවහොත් කිසියම් හික්ෂුවක් මෝලියල්ගුණ හිමියන්ගේ දොස් එවැනි සමාන වාස ඇති හික්ෂුණීන් සමඟ කියන කල්හි එම හික්ෂුණීහු ද කිපෙති. වාද විවාද කෙරෙති. මේ අවස්ථාවෙහි අනෙකානා වශයෙන් මෝලියල්ගුණ හිමියන් භා එම හික්ෂුණීන් අතර පැවති මෙම අගෝවර තොසරුප් සුහදතාවට හතුරුකම් කරන අදහසින් තොව එයින් සම්බුද්ධ සාසනයට වන අපකීර්තියත්, මෙම දෙපක්ෂයේ උතුම් බුහුම්වරියාවට වන විපතන් දුටු කළයාණ මිතු හිතෙහි සික්ෂු පිරිසක්

තරාගතයන් වහන්සේ විසින් මෙම දෙපක්ෂයම කැඳවා මෙහි දොස පෙන්වා අවවාද කලොත් එයින් සිද්ධවන අර්ථයම ප්‍රමාණ කොට බුදුරජාණන් වහන්සේට මෙපුවත් දැනුම් යුත්ත.

බුදුරජාණන් වහ්නසේ පළමුවෙන්ම එග්ගුණ හිමියන් කැදවා මෙම පුවතෙහි සත්‍යාසනයාවය විමුදුහ. එය සත්‍ය බවට උන්වහන්සේ පිළිතුරු දුන්හ. එසේ නම් ග්‍රේද්ධාවෙන් මහණ වුයේ කුමක් පිණිස ද? ඔබ වැදගත් කුල පරපුරක අයෙකු වශයෙන් එසේ ක්‍රියා කිරීම සුදුසු ද? යනුවෙන් බුදුරජාණන් වහ්නසේ නැවතත් ප්‍රශ්න කළහ. එමෙන්ම ගේභසින ආයාවන්ගේ එමෙන්ම එකි සිතිවිලිවල අනිවු විපාක බුදුහු එග්ගුණ හිමියන්ට පැහැදිලි කරමින් එවැනි සිතුවිලි නිසාම හික්ෂණීන්ගේ අගුණ කියන විට එයට කේප ගති වර්ධනය වන්නේ නොවේදයි විමසමින් කිපුණු සිතේ උපදින සිතිවිලිවල අනර්ථකාරී බව තවදුරටත් පැහැදිලි කර දුන්හ. එබැවින් අධිජ්‍යානයිලට සිතේ ඇතිවන කේපය යටපත් කර මෙන් සිතුවිලි පහළ කර ගෙන සිනිදු මට සුම්මට වවන භාවිතා කිරීමේ වැදගත්කම ද බුදුහු පහදා දුන්හ.

මෙයින් උත්සහන්සේ පෙන්වා දී ඇත්තේ තරඟ හෙවත් ද්වේෂ සහගත සිතුවැලි ක්‍රියාත්මක වීමත් සමග එම ස්වභාවය බාහිර සමාජය ඉදිරියේ පුද්ගලය වන කය වචනය දෙකේ අසංවර භාවය රැක ගැනීම සි. එපමණක් නොව එකි හික්ෂුණීන්ට අතින් හෝ දැන්ධිකින් හෝ මූගරකින් හෝ පස් පිඩිලේලකින් හෝ පහර දුන්නත් තම සිත විපිළිසර වීමට ඉඩ නොදී රැකගත යුතු බවත් එසේ ක්‍රියා කිරීම හික්ෂු ජීවිතයේ අරමුණ විය යුතු බවත් බුදුරාජණන් වහන්සේ පෙන්වා දුන්හ.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ සැබැඳී මාරගේපදේශකයෙකු, ගාස්තෑවරයෙකු, ආචාර්යවරයෙකු වහයෙන් සිත විපිළිසර බවකට පත් නොවීමෙන් කය සහ ව්‍යවහාර සංවර්ධන බවත් මෙහිදී පෙන්වා දැන්හ.

තමන්වහන්සේ විසින් කිසියම් සත්‍යතාවයක් ප්‍රකාශයට පත් කරන කළේහි එය තමන් වහන්සේ විසින් පළමුව අත්දැකීමක් බවට පසක් කරගෙන එහි සත්‍ය බව සනාථ කර ගැනීමෙන් අනතුරුව අන්‍යායාට එය උගෙන්වනු ලබන බව ද උගෙන්හන්සේ පැහැදිලි කරති. ඒ අනුව මෙම සූත්‍ර දේශනාවේ දී මෙසේ ද පෙන්වා දෙති.

"මහණෙනි, එක අවධියක මගේ ග්‍රාවක හික්ෂුන් වහන්සේලා මගේ සිත දිනාගෙන වාසය කළහ. (එය බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම බෝධි කාල නෙවත් බුද්ධත්වයේ සිට වසර 20 ක් ඇතුළත කාලයයි.) එකල මම එම හික්ෂුන් අමතා මෙසේ කිවෙමි. මහණෙනි, මම එක් වේලක් පමණක් දන් වළඳුම්. එසේ එක් වේලක් පමණක් වළඳන නිසා මට එයින් තිරෝගී බවක්, ලෙඩ නැති බවක්, සැහැල්පු බවක්, ගරීරයේ ශක්තිමත් බවක් හා සුවදායක බවක් දැනුණි. මහණෙනි, ඔබ ද එක් වේලක් පමණක් දන් වළදන්න. එවිට ඔබත් තිරෝගී බව, ලෙඩනැති බව, සැහැල්පු බව, ශක්තිමත් බවක් හා සුවදායක බව දැනෙනවා ඇති. මෙයින් පසු තැවත තැවතත් මුවන්ට එම උපදේශය දීම අවශ්‍ය වූයේ නැත. අවශ්‍ය වූයේ ඒ පිළිබඳ සිහි ගැන්වීම පමණයි" මෙසේ බුදුරජාණන් වහන්සේ එගේ හිමියන් හික්ම්වීමට තමන් වහන්සේ ලද අත්දැකීම පෙන්වා දී සෙසු සුවව හික්ෂුන් යමක් පැහැදිලි කළ විට එයින් හික්මුණු බව එගේ හිමියන්ට පැහැදිලි කළහ.

මෙම සූත්‍රයේ එන ධර්ම කාරණා අතර ඉතා වැදගත් කොට සලකා අත්තේ අප හැම දෙනාගේම සසර බැඳ තැබීමට හේතු වන්නා වූ ප්‍රවකාම සම්පත් හා ඒ විෂයෙහි ඇති වන විතරකයන් ය.⁵ ඒ කොටස් සපුරා දුරු කිරීම යනු හික්ෂු ජ්විතයේ ප්‍රධාන පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම වන්නේය. ඒ අනුව හික්ම්ම් තුළින් හින් කම්පනායක් ඇති නොවන්නේය. එසේ කම්පනායට පත් නොවූ හික්ෂුව පරෝස් බස් නො කියයි. තමා වෙත පරෝස් බස් තෙපලන අය කෙරෙහි ද ද්වීප

සහගත නොවේයි. මෙම උසස් තත්වයට පත් වන කුරුම හික්ෂුව හික්ම්ය යුතු ය.

මෙහිදී තමන් ප්‍රිය කරන අයගේ අගුණ කියන කළේහි පමණක් නොව තමන්ගේ අගුණ කියන කළේහි ද තම සියේ විපිළිසර බවක් ඇති වන්නේ ප්‍රවකාමයන්ට යොමු වූ ආයා හා රට අදාළ වන විතරක ඇති විම නිසා ය. එවැනි ආයා ඇති නොවී එවැනි විතරක ඇති කර නොගෙන ක්‍රියා කළ හැක්කේ නම් ඒ තත්වය උදා කර ගැනීම හික්ෂුන්වයේ විපුල එල නොලා ගැනීමක් ද වන බව මෙහි දී බුදුරජාණන් වහන්සේ අවධාරණය කරති.

එමෙන්ම යම් අයෙක් තමන්ට අයින් හෝ ගල් මුහුරු ආදියෙන් පහර දෙන විටත් ඒ පහර ලබන හික්ෂුව ප්‍රවකාම ආයාවන් හා ඒ හේතුවෙන් ඇති වන විතරක නිසා රෝස් පරෝස් වන්නේය. ද්වීප සහගත වන්නේ ය. එහෙත් එවැනි තත්වයකට පත් නො වන්නේ නම් ඒ හික්ෂුවගේ ජ්විතය හික්ෂුවයේ විපුල එල නොලා ගත් ජ්විතයක් වන්නේ ය.

මෙහි ඉහත පෙන්වා දුන් නිදාන කජාවේ දී බුදුරජාණන් වහන්සේ තවදුරටත් එගේ හිමියන් හික්ම්වීමට ගත් ක්‍රියා මාර්ගය වූයේ ධර්මානුකුලව කරුණු පැහැදිලි කිරීම සි. ඒ අනුව උතුම ප්‍රව්‍යාවට පත් වීමෙන් අප අරමුණු කර ගත්තා ඉලක්කය කරා ගමන් කිරීමට බාධක වන අකුසල සිත්වල දුර්විපාක පැහැදිලි කරමින් එම අකුසල සින් දුරලන ආකාරය උපමා පහක් මගින් පෙන්වා දෙති.

01. සාලුවනොපමාව

එම් අනුව මතාව වැඩි අතුපතර විහිදෙමින් විසිනුරුව පවත්නා සල්ගස් පෙළක් ආගත්තුකට ඇති වන පිළියෙන් බේ වී පැතිර ගිය කළේහි එම් විසිනුරු සල්වනය විනාශ හාවයට පත්වීම නොවැලැක්විය හැකිය. එහිදී කළ යුතු වන්නේ එම පිළියෙන් කපා ඉවත් කොට එම් තිසා හානියට පත් අතුපතර ද කපා ඉවත් කිරීම ය. එසේ වූ විට අපුත් දළ හට ගෙන අපුතෙන්ම අතුපතර විහිදී සල්වනයම ගෝභාමත් වන්නේ ය. මෙම විනාශය රුවී නොවන අයෙක් ඉදිරිපත් වී පිළිල සහිත ගස් කපා ඉවත ලා සල් වනය පිරිසිදු කොට රේග බේ වීම වළක්වා ලන්නාක් මෙන් ම ඉන් අනුරුව සල් වනය නැවතත් පෙර පරිදිම බලන්නාක් මෙන් සිතට වධ දෙන තරහ, වෙරය, තොර්ඩ් අකුසල සිතිවිලි ඉවත් කළ කළේහි එවැනි අකුසල් තිසා දූෂ්‍ය හාවයට පත් වූ සිත පිරිසිදු වී කුසල් සිතිවිලි හට ගනී. එම් තිසා ඇති වන ක්‍රියාකාරම් වැඩි දියුණු වේ. එවැනි සික්ෂුන් වහන්සේගෙන් ගෝභාමාන වන මේ සාසනය ද බැබැලිමට පත් වන්නේය. මෙහි දී අවධාරණය කරන්නේ කුසල වැඩිමත් අකුසල් දුරු කිරීමත් ය.

මෙහි දී තවදුරටත් බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රහුදුන් මිනිස් සිතේ ඇති ගොරහැඩි ලාමක කුහක බව පෙන්වා දෙන පෙර කපා ප්‍රවතක් ඉදිරිපත් කරති. පෙර එක් අවධියක සැවැත්තුවර වේදේහිකා තම් ගහණීයක් වූවාය. ඇය සමාජයේ කා අතරත් ප්‍රසිද්ධියට පත් වූයේ කරුණාවන්ත මෘදු මොලොක් ගති ඇත්තියක ලෙස ය. එය ඇගේ යයෝග් කිරීමියට හේතු විය. ඇය බාහිර සමාජය ඉදිරියේ පෙනී සිටියේ මෙවැනි ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමෙනුයි. එහෙත් මෙය යථාර්ථය දී? මෙම වේදේහිකා ගහණීයට කාලී තම් දාසියක් වූවා ය. ඇයට දිනක් මෙබදු සිතිවිල්ලක් පහළ විය. එනම් මගේ ස්වාමි දියෙනිය මෘදු මොලොක් සුමුදු කරුණාබර හදවතක් හා වදන් ඇත්තියක ලෙස ප්‍රසිද්ධියට පත්ව

ඇති. සත්‍ය වශයෙන්ම එය සැබැවක් දී? ඇයට කොළ සිතුවිලි පහළ නොවන්නේ දී? ඇය කොළ නොවන්නේ දාසියක ලෙස මා මැනවින් වැඩ කටයුතු කරන තිසා දී? ඇයට කොළය කියන මේ සිතිවිල්ල තැන්නේ ම දී? ඇය පරිස්‍යා කර බැලීම අවශ්‍ය ය. මෙම කාලී දාසිය සිතුවාය. මෙතෙක් මෙම දාසිය අපුරුණ අවධිවීම පුරුද්දක් කර ගෙන සිටියේ වී නමුදු තම ස්වාමි දියෙනියගේ ස්වභාවය පරිස්‍යා කර බලනු අවශ්‍යෙන් එක් දිනක් ඇය දවල් වී අවදි වූවාය. වෙදේහිකා ගහණීය තම දාසියට කපා කර දවල් වී අවදි වීමට හේතු විමසුවාය. කාරණයක් තැනැයි කාලී තම් දාසිය පිළිනුරු දුන්නාය.

එම් අවස්ථාවෙහි වේදේහිකා ස්වාමි දියෙනිය තම දාසිය දෙස රවා බලමින් ඔබ දවල් වී අවදි වූවා නේදී? යය මුමුණුමින් මුහුණ අපුසන්න කර ඇය දෙස බැලුවාය. කාලී දාසිය එදින තේරුම් ගත්තේ තම ගහණීය ඇත්තිතම කොළ වන ගතියෙන් ද යුත්ත වන බවයි.

තවදුරටත් තම ස්වාමි දියෙනිය පරිස්‍යා කර බලනු අවශ්‍යෙන් එළග දවස් හි කාලී එටත් වඩා දවල් වී අවදි වූවාය. වේදේහිකා එදිනත් දවල් වී අවධිවන්නට හේතු කාරණා කවරේදැයි කාලී දාසියගෙන් විමසුවාය. එදින ද ඇගේ පිළිනුරු වූයේ පෙර පරිදිම ය. මෙදින ස්වාමි දියෙනිය කාලී දාසියට බැණ වැදුණාය. කාලී තම ස්වාමි දියෙනිය කොළගති තැන්තියක් ලෙස ප්‍රසිද්ධ වූවත් එය සත්‍යයක් නොවන බව වටහා ගත්තාය.

තෙවන දවස් හි ද වේදේහිකා තම් තම ස්වාමි දුව පරිස්‍යා කර බලනු අවශ්‍යෙන් කාලී දාසිය තව තවත් පමා වී දවල් වී අවදි වූවාය. එදින ද වේදේහිකා තව තවත් දවල් වී අවදි වීමට හේතු විමසුවාය. කාලී ප්‍රකාශ කර සිටියේ විශේෂ හේතුවක් නොමැති බවයි. මේ අවස්ථාවේදී වඩාත් කිපුණු ගති ඇති වේදේහිකා තිව්‍යෙහි තිබුණු දෙර

පොලුලක් ගෙන කාලී දාසියගේ හිස මතට පහර දුන්නාය. ඒ අවස්ථාවෙහි දී කාලී දාසිය තම ස්වාමී දියණියගේ සැබෑ තත්ත්වය ලෝකයට පැහැදිලි කර දෙමින් “මෙන්න වෙදෙහිකාවගේ හැටි. ඇය ලාමකයි. සන්සුන් ගති කිසිත් නැති තැනැත්තියකි. රෝගය. ව්‍යෙශය. පරුෂය” ආදි වශයෙන් දොස් කිවාය.

මෙහි දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් වන්නේ කිසියම් සිද්ධියක් ඇති වන තාක් කල් පුද්ගලයාගේ සැබෑ ස්වරුපය ඉස්මතු නොවන බවයි. මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ තමන් වෙත ලාභ ප්‍රයෝගන ලැබෙන තාක් සිල්වත් සංවර සිලසම්පන්න ගුණයෙන් යුතු බවක් පෙන්නුම් කරන හික්ෂුව එවැන්න නොලද කල්හි රෝස් පරෝස් වේ ද කිපේ ද නොසන්සුන් වේ ද එය සැබෑ හික්ෂුත්වය නොවන බව යි. වෙනත් අයෙකුගේ හෝ අප ඒවත් වන සමාජයෙන් පුද්ගලයා වෙත විවිධ ආකාරයෙන් වවන එල්ල විය හැකි ය. එවැනි ආකාර 5 ක් මෙම සූත්‍රයෙන් ඉදිරිපත් වෙයි.

01. සූදුසු අවස්ථාවෙහි හෝ තුපූදුසු අවස්ථාවෙහි
02. සත්‍ය ලෙස හෝ අසත්‍ය ලෙස
03. මඟ ලෙස හෝ සැඩ පරුෂ ලෙස
04. අර්ථයක් ඇතිව හෝ නැතිව
05. මෙත් සිතෙන් හෝ ද්වේෂ සහගත සිතින්

මේ කුමන ආකාරයෙන් තමා වෙත යොමු වූවත් සිතේ වෙනසක් ඇති නොවන්නේ නම් ඒ තත්ත්වය හික්ෂුත්වයේ සැබෑ අර්ථය වන්නේය.

02. මහා පාරීවි උපමාව

මහා පාරීවිය හා සමාන මෙත් සිත ඇති හික්ෂුව වෙත ඉහත පස් ආකාරයෙන් කුමන හෝ කුමයකින් එල්ල කළත් කිසියම් පුරුෂයෙක් උදැල්ලක් හා කුඩා සිංහාසනයක් ගෙන මේ මහ පොලොව නොපොලොවක් කරමියි කියා පොලොව කොටමින් පස් විසුරුවා හැරිය ද මුතුවලින් පාරීවිය අපිරිසිදු කළ ද හැකි සෞඛ්‍ය හෙලා දැමුව ද මේ මහ පොලොව එසේම පවතින්නාක් මෙන් මෙත් සිත් ඇති එම හික්ෂුවගේ සිත වෙනසකට පත් නොවන්නේය. එම මෙත් සිත සම පොලොව සේ පුලුල් ය. ගැහුරුය.

03. ආකාසොපමාව

මෙහි දී තවදුරටත් ඉහත පෙන්වා දුන් පස් ආකාරයෙන් කුමන හෝ කුමයකින් තමා වෙත වවන එල්ල වූවත් එයින් සැබෑ හික්ෂුව සලිත නොවන අපුරු පෙන්වා දීමට තවත් උපමාවක් මෙම සූත්‍රයෙන් ප්‍රකාශ වෙයි. ඒ අනුව කිසියම් අයෙක් කහ හෝ නිල් වැනි වර්ණයක් ගෙන අහසේහි රුප ඇදිමට කෙතෙක් උත්සාහවත් වූවත් එය කෙසේවත් කළ නොහැකිකේමය. ආකාශය වැනි පැතිරුණු මෙත් සිත් ඇති අය වෙත පාට හෙවත් වර්ණ රැගෙන විතු අදින්නට උත්සාහ කළත් එය කළ නොහැකි සේ එම මෙත් සිත දුෂ්චර නොවන්නේය.

04. ගංගා නම් හඳු උපමාව

මෙයින් පැහැදිලි කරන්නේ මෙත් සිත හා සම්බන්ධ තවත් උපමාවකි. ඒ අනුව යම් අයෙකු විසින් ගිනි ලත් තණ සුලක් රැගෙන ගංගා නම් නදිය රත් කර තැවැමට කෙතරම් වෙර දරනු ලැබුව ද එය

කිසි ලෙසකිනුත් කළ නොහැක්කා සේ තමන් වහන්සේ වෙත කුමන තරම් වූ සැඩි පරුෂ වදන් කුමන ආකාරයකින් එල්ල කළත් එම ගංගා නම් නදිය හා සමාන මෙත් සිත ඒ කිසිදු රෝස් පරෝස් වදනාකින් වෙනසකට පත් කළ නොහැකි බව ය.

05. බලළ් සම්න් කළ පසුබම් උපමාව

අැතුළත හා පිටත මනා කොට මදින ලද මෘදු පුළුන් සමාන බර වැනි සේ ගබා නොනගින බලළ් සම්න් කරවන ලද පසුම්බියක් අත ඇති පුරුෂයෙක් උගෙක් හෝ එවැනි යමක් රගෙන එයින් මූලින් කි පසුම්බිය සරබර ගබා නගන්නෙමිය කෙතරම් පිරිමැදැදන් සරබර ගබා නොනැගිය හැකිවාක් මෙන් කුමන ආකාරයකින් වචන කියා හෝ එම පසුම්බිය හා සමාන මෙත් සිත දුෂ්‍ය කළ නො හැක්කේ ය.

මේ සියලු උපමා මගින් කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දෙනු ලබන්නේ ප්‍රමාණ සත්ව ප්‍රජාව කෙරෙහි මෙත් සිත වැඩිමේ හැකියාව ඇති සැබැඳු හික්ෂුව විසින් තමා වෙත එල්ල වන සියලුම නින්දා පරිහව අපහාස උපහාස හමුවෙහි ඒ කිසිවතින් සිත වෙනසකට පත් කර නොගෙන නොසැලී සිටින බව ය.

කකුවුපමාව

මෙම සුතු දේශනාව අවසාන වගයෙන් යොමු කරන්නේ හික්ෂුව්‍ය පිළිබඳ පුළුල් ප්‍රවේශයකට ය. මහිදි හික්ෂුව ඉලක්ක කර මේ දේශනාව ඉදිරිපත් කළත් මෙයින් පෙන්වා දෙනු ලබන පුතිපදාව සමස්ත බොද්ධ ගිහි පැවිදි ග්‍රාවක සම්බන්ධ අදාළ වන්නේය. ඒ අනුව තොරුදය වෙටරය දෙඅතින් හරස් කියත අතට ගත් ලාමක පවිටු සොර කෘෂිකායමක් දෙපැත්තට අදිමින් තම ගරිරාංගයන් කපන කළේ ත්

එසේ තමන්ට වධ දෙමින් හරස් කියතෙන් කපන සොරුන් කෙරෙහින් මෙත් සිත වැඩිමට තොරුදය වෙටරය ප්‍රහිණ කළ හික්ෂුව සමත් වන බවයි.

මේ අනුව මෙම සමස්ත සුතුයෙන්ම කියවෙන අර්ථය ගත් විට බොද්ධ ග්‍රාවකයා විසින් වැඩි දියුණු කළ යුතු මෙත්තා ගුණය අවධාරණය කෙරෙන අතර එයින්ම ඉවසිමේ ගුණය ද අර්ථවත් වෙයි. කකුවුපමාවෙන් පෙන්නුම් කරන පුද්ගලයා වෙන කිසිවෙකුත් නොව සියලුම අකුසල මූලයන් ප්‍රහිණ කළ කිමිණාගුවයන් වහන්සේය.

පුද්ගලයා තුළ සැබැඳු තත්ත්වය පුද්ගලනය වන්නේ කිසියම් සිද්ධි දාමයක් ඉස්මතු වූ විට ය. වේදේහිකාවගේ ප්‍රවාත්තිය මේ තත්ත්වය මැනවින් විග්‍රහ කර පෙන්වා දෙයි. මේ කඩා ප්‍රවාතින් පුහුණුන් පුද්ගලයා නොඉවසිලිමත් වන අයුරු පෙන්වා දෙයි. ඒ කිසියම් සිද්ධියක් උද්ගත වූ විට ය. වේදේහිකා පිළිබඳ කිර්තිය ඇති වන්නේ කිසියම් සිද්ධියක් උද්ගත වන තෙක් පමණි. එතෙක් ඇය සන්සුන් වචන ඇත්තියකි. නො කිෂේන තැනැත්තියකි. උපගාන්ත තැනැත්තියෙකි. එසේ වූව ද කල්හි හෝ නොකළේහි, සත්‍ය ලෙස හෝ අසත්‍ය ලෙස, සැඩි පරුෂ ලෙස හෝ මෘදු මොලොක් ලෙස, අර්ථයක් ඇතිව හෝ නැතිව, මෙම්තියෙන් හෝ ද්වේෂයෙන් ප්‍රකාශ කෙරෙන වචනවලින් පුද්ගලයා වෙනසකට හෝ විපරීත තත්ත්වයකට පත් වන්නේ ය. එවැනි අවස්ථාවක් උද්ගත වූ කල්හි වූව ඔහු වෙනසකට පත් නොවී ප්‍රකාශ තත්ත්වයෙන් සිටි නම් එය අගය කළ යුතු බව බොද්ධ දේශනාවයි. එය අකුසල මූලයන් ස්ථය කෙරුණු ගෙක්සු උත්තමයන් වහන්සේගේ ස්වභාවය යි.

1. මඟ්කිම තිකාය, පුද්ම හාය, බොද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා 10, බොද්ධ සංස්කාතික මධ්‍යස්ථානයේ ප්‍රකාශනය. බු.ව. 2549, 808-492 පිටු.

2. - එම - 308 පිටුව
3. - එම - 314 පිටුව
4. පප්‍රවැලුදනී, දුතියෝ භාගෝ, සයිලන් හේවාවිතාරණ මූල්‍යය, ක්‍රිඩිටක මූල්‍යාලය, 1948, 79 පිටුව
5. - එම - 79 පිටුව